



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2312/71 - 2022 දෙසැම්බර් මස 31 වැනි සෙනසුරාදා - 2022.12.31

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

1999 අංක 08 දරන දුම්කොළ බදු පනත

1999 අංක 08 දරන දුම්කොළ බදු පනත යටතේ බිඩ් සඳහා දුම්කොළ බද්දක් පැනවීම

2004 අංක 09 දරන දුම්කොළ බදු (සංශෝධන) පනතින් අවසන් වරට සංශෝධිත 1999 අංක 08 දරන දුම්කොළ බදු පනතේ 2 වගන්තිය සමඟ කියවිය යුතු වූ එම පනතේ 21 වන වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ වන මම, මෙහි පහත දැක්වෙන නියෝග ප්‍රකාශයට පත් කරමි.

රනිල් වික්‍රමසිංහ,

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය.

2022 දෙසැම්බර් මස 31 වැනි දින,

කොළඹ 01,

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේදීය.

නියෝග

- මෙම නියෝග බිඩ් සඳහා දුම්කොළ බදු අය කිරීමේ නියෝග ලෙස හඳුන්වනු ලබන අතර මෙම නියෝග 2023 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක විය යුතුය.
- ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සෑම බිඩියක් සඳහාම රුපියල් දෙකක (රු. 2/-ක) අනුප්‍රමාණයට දුම්කොළ බද්ද අය කරනු ලැබිය යුතු වන්නේ ය.
- බිඩ් නිෂ්පාදකයකු වශයෙන් වලංගු ලියාපදිංචි සහතිකයක් දරන සෑම තැනැත්තකු විසින්ම එකී බිඩ් කර්මාන්ත ශාලාවේ කිසියම් සතියක් තුළ නිෂ්පාදනය කරනු ලබන්නා වූ සෑම බිඩියක් සඳහාම අදාළ වූ දුම්කොළ බද්ද ඉන් ඉක්බිතිවම එළඹෙන සතියේ අවසානයට පෙර ගෙවනු ලැබිය යුතු අතර, නියමිත දිනට ගෙවීමට අපොහොසත් වන එකී දුම්කොළ බද්ද සම්බන්ධයෙන් එක් ලීන් මසකට සියයට තුන (3%) බැගින් වන ප්‍රමාද ගාස්තුවක්ද ගෙවිය යුතු වන්නේය.



4. එකී බිම් නිෂ්පාදකයකු වශයෙන් වලංගු ලියාපදිංචි සහතිකයක් දරන සෑම තැනැත්තෙකු විසින්ම අදාළ බිම් කර්මාන්ත ශාලාවේ කිසියම් සතියක් තුළ නිෂ්පාදනය කරනු ලැබූ බිම් ප්‍රමාණය හා ඒ සඳහා ගෙවිය යුතු බිම් සඳහා වූ දුම්කොළ බද්ද සඳහන් කරමින් තමා විසින් අත්සන් කොට සහතික කරන ලද දුම්කොළ බද්ද සුරාබදු කොමසාරිස් ජනරාල් වෙත හෝ තත් කාර්යය සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් බලය පවරනු ලැබූ සුරාබදු පරීක්ෂක තනතුරට නොඅඩු නිලධාරියෙකු වෙත එම සතිය අවසන් වී එළඹෙන රාජකාරී දින 02 ක් අවසන් වීමට පෙරාතුව සැපයිය යුතුය.
5. එකී බිම් නිෂ්පාදකයෙකු වශයෙන් වලංගු ලියාපදිංචි සහතිකයක් දරන තැනැත්තකු විසින් ඉදිරිපත් කරනු ලබන එකී දුම්කොළ බදු ප්‍රකාශය, 1999 අංක 08 දරන දුම්කොළ බදු පනතේ 3(4) උප වගන්තියේ ප්‍රකාරව සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් අනුමත කරන ලද හෝ සපයන ලද නියමිත ආකෘතියක් මඟින් ඉදිරිපත් කළ යුතු අතර, එය සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ හෝ තත් කාර්යය සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් බලය පවරනු ලැබූ සුරාබදු පරීක්ෂක තනතුරට නොඅඩු නිලධාරියෙකුගේ ගිණුම් පරීක්ෂාවට යටත් විය යුතුය.
6. බිම් නිෂ්පාදකයකු වශයෙන් ලියාපදිංචි සහතිකයක් දරන සෑම බිම් කර්මාන්ත ශාලාවක් තුළම, තත් කාලයෙහි බල පවත්නා වූ දුම්කොළ බදු (සාමාන්‍ය) නියෝග මඟින් හා වරින් වර සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් හඳුන්වා දෙනු ලබන ලේඛන, පොත්පත්, ආකෘති, ප්‍රකාශ හා වාර්තා දෛනිකව යාවත් කාලීන කරමින් පවත්වා ගෙන යා යුතු අතර, ඒවා පරීක්ෂාවට ඉල්ලූ වහාම සුරාබදු කොමසාරිස් ජනරාල් හට හෝ තත් කාර්යය සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් බලය පවරනු ලැබූ සුරාබදු පරීක්ෂක තනතුරට නොඅඩු නිලධාරියකු හට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.
7. සැපයුම් දාමයද ඇතුළුව සමස්ත බිම් නිෂ්පාදන ක්‍රියාවලිය අධීක්ෂණය හා පරීක්ෂා කිරීම සඳහා සුරාබදු පරීක්ෂක තනතුරට නොඅඩු නිලධාරියකු හෝ නිලධාරීන් අනුයුක්ත කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට කටයුතු කළ හැකිය.
8. බිම් සඳහා අය කරනු ලබන දුම්කොළ බද්ද සම්බන්ධයෙන් අදාළ වන මෙම නියෝග 2009.10.26 දින ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍ර අංක 1625/1 හි සඳහන් නියෝග හා එහි අනුප්‍රාප්තික සංශෝධනවලට සමාන්තරව ක්‍රියාත්මක විය යුතු වන්නේය.

EOG 01-096